



# රුහුණ විශ්වවිද්‍යාලය

නූතන භාෂා හා ශිෂ්ටාචාර මධ්‍යස්ථානය

**දෙමළ භාෂා ප්‍රවීණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2013**

**ජපන් භාෂා ප්‍රවීණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2013**

රුහුණ විශ්වවිද්‍යාලයේ නූතන භාෂා හා ශිෂ්ටාචාර මධ්‍යස්ථානය විසින් ඉහත පාඨමාලා සඳහා අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම පිණිස 2013.02.17 සිට 2013.03.15 දින තෙක් අයදුම්පත් නිකුත් කෙරේ.

	දෙමළ භාෂා ප්‍රවීණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව	ජපන් භාෂා ප්‍රවීණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
ඉලක්කගත කණ්ඩායම	<ul style="list-style-type: none"> <li>• දෙමළ භාෂාව මූල සිට හැදෑරීමට අපේක්ෂිත අය.</li> <li>• රැකියා අපේක්ෂාවෙන් සිටින අය.</li> <li>• දැනටමත් රාජ්‍ය/පෞද්ගලික අංශවල රැකියා නියුක්ත වූවන් සඳහා.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ජපන් භාෂාව මූල සිට හැදෑරීමට අපේක්ෂිත අය.</li> <li>• ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා යාමට අපේක්ෂිත අය.</li> <li>• ජපානයේ සංචාරය කිරීමට අපේක්ෂිත අය.</li> </ul>
කාලය	පැය 120 (මාස 06) ඉරිදා පෙ.ව. 8.30 - ප.ව. 1.30	පැය 180 (මාස 09) සෙනසුරාදා පෙ.ව. 8.00 - ප.ව. 1.00
පාඨමාලා ගාස්තු	රු. 10000.00 (රුපියල් දසදහසකි)	
අයදුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්	අ.පො.ස. (සමාන්‍ය පෙළ) විභාගය විෂයයන් 06 කින් සමත්වීම. වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම.	
පාඨමාලා ආරම්භක දිනය	2013 අප්‍රේල් 21	
සහතික පත්‍රය	සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන සිසුන් සඳහා ප්‍රවීණතා සහතික පත්‍රයක් පිරිනැමේ.	

පාඨමාලා අයදුම් පත් : පාඨමාලාවේ නම හා වර්ෂය සඳහන් කොට රුහුණ විශ්වවිද්‍යාලයේ අංක **0003695765** දරන ගිණුමට බැරවෙන පරිදි ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට රු. 300.00 ගෙවා ලබා ගත් රිසිට්පත නූතන භාෂා හා ශිෂ්ටාචාර මධ්‍යස්ථානය වෙත පැමිණ හෝ තැපැල් මගින් යොමු කිරීමෙන් පාඨමාලා අයදුම්පත හා විස්තර පත්‍රිකාව ලබාගත හැකිය.

තැපැල් මගින් අයදුම්පත් ඉල්ලුම් කිරීමේ දී ඉල්ලුම් කරන කවරයේ වම් කෙළවරේ “පාඨමාලාවේ නම හා වර්ෂය අයදුම්පත් ලබා ගැනීම” යනුවෙන් සඳහන් කළ යුතුය. අදාළ බැංකු රිසිට්පත සමග ඉල්ලුම්කරුගේ නම සහ ලිපිනය ලියන ලද රු.5.00ක් වටිනා මුද්දර ඇලවූ 9” x 4” ප්‍රමාණයේ ලියුම් කවරයක් “සහකාර ලේඛකාධිකාරී, නූතන භාෂා හා ශිෂ්ටාචාර මධ්‍යස්ථානය, රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර.” යන ලිපිනයට එවිය යුතුය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2013.03.15 දින හෝ ඊට පෙර ලැබෙන සේ ඉහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර, කවරයේ ඉහළ වම් කෙළවරේ “ පාඨමාලාවේ නම හා වර්ෂය” සඳහන් කළ යුතුය. අයදුම්පත් ලැබෙන අනුපිළිවෙළ මත ප්‍රමුඛතාව හිමි වේ.

වැඩි විස්තර - දු.ක. 041- 2223530

[www.ruh.ac.lk](http://www.ruh.ac.lk)

ලේඛකාධිකාරී,  
රුහුණ විශ්වවිද්‍යාලය,  
2013.02.17.